

අධ්‍යාපන අමාත්‍යාංශය
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2020 (2021 මාර්තු)
විෂය ප්‍රවර්ධන උපකාරක ප්‍රශ්න පත්‍රය

බුද්ධ ධර්මය II

කාලය පැය දෙකයි

සැලකිය යුතු යි.

- පළමු වැනි ප්‍රශ්නය ඇතුළු ව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
- පළමු වැනි ප්‍රශ්නයට ලකුණු 20 ක් ද තෝරා ගන්නා අනෙක් ප්‍රශ්නයකට ලකුණු 10ක් බැගින් ද හිමි වේ.

01. කෙටි පිළිතුරු සපයන්න

- i. සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමට පෙර දින දිවාච්ඡරණය කළ ස්ථානය නම් කරන්න.
- ii. 'වෙජ්ජුපමෝ ජීනවරෝ' යන්නෙහි අර්ථය ලියන්න.
- iii. දිවා රෑ පින් වැඩෙන පින්කම් අතරින් දෙකක් නම් කරන්න.
- iv. පංච ශීලය හඳුන්වන වෙනත් නම් දෙකක් ලියා දක්වන්න.
- v. පිළිමයකට පිටුපසින් ගලක් හෝ වෙනත් ආධාරකයක් සහිත ව නිමවා ඇති පිළිම හඳුන්වන නම කුමක් ද?
- vi. **නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවකාරය** කෘතියෙහි කතුවරයා කවුද?
- vii. අනවජ්ජ කම්ම හෙවත් නිවැරදි කර්මාන්ත දෙකක් නම් කරන්න.
- viii. අනුභව කළ ආහාර වමාරා දමා නැවතත් ආහාර ගැනීමට තරම් ගිජු වූ තැනැත්තා හැදින්වීමට බෞද්ධ ඉගැන්වීම් තුළ යොදා ඇති නම කුමක් ද?
- ix. රාජ්‍ය පාලන ප්‍රතිපත්ති අතර එන දස සක්විතිවත් පිළිබඳ සඳහන්ව ඇති සූත්‍ර දේශනාවේ නම කුමක් ද?
- x. වැලිවිට අසරණ සරණ සරණංකර සංසරාජ මාහිමිපාණන් වහන්සේ විසින් සාසන මාමක පිරිස් එක්රැස් කර පිහිටුවාගත් සංවිධානයේ නම ලියා දක්වන්න.

(ලකුණු 02X10 =20 යි)

02. i. 'මහණෙනි මම චේතනාව ම කර්මය යැයි කියමි.' මෙම අදහස ඇතුළත් සූත්‍ර දේශනාවේ නම කුමක් ද?
- ii. සචේතනික ක්‍රියාවන් හෙවත් කර්ම තුන් ආකාර වේ. එම ආකාර තුන ලියා දක්වන්න.
- iii. හොඳ නරක දැන හැඳින අවබෝධයෙන් ක්‍රියා කිරීම තුළින් ආදර්ශවත් ශිෂ්‍ය ජීවිතයක් ගොඩ නගා ගත හැකි ආකාරය විස්තර කරන්න.

03. i. "සුකරානි අසාධුනි" යන ගාථාව සම්පූර්ණ කර ලියන්න.
- ii. ඉහත (I) හි ඇතුළත් ගාථාවෙහි තේරුම ලියන්න.
- iii. තමාගේ කටයුතු පිළිබඳ ව අවබෝධයෙන් ක්‍රියා කිරීම තුළින් අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගත හැකි ය. ඉහත ගාථාව ඇසුරින් මෙම අදහස තහවුරු කරන්න.
04. i. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස බුදු දහම රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කළේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර කීයක් ගත වූ පසුව ද?
- ii. දුමින්දාගමනය යනු කුමක් ද?
- iii. මහින්දාගමනයත් සමග මෙරට ස්ථාපිත වූ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ විස්තර කරන්න.
05. i. ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රි ශික්ෂාවට අනුව වර්ග කළ විට ප්‍රඥාවට අයත් වන මාර්ගාංග කවරේ ද?
- ii. තණ්හාවේ ත්‍රිවිධාකාර වූ ප්‍රභේද නම් කරන්න.
- iii. සම්මා ආජීවය හෙවත් නිවැරදි දිවිපැවැත්ම ගොඩනගා ගත යුත්තේ කෙසේ දැ යි පැහැදිලි කරන්න.
06. i. සිගාලෝවාද සූත්‍රයෙහි උතුරු දිසාවට හා දකුණු දිසාවට උපමාකර ඇති සමාජ කණ්ඩායම් නම් කරන්න.
- ii. සිගාලෝවාද සූත්‍රයෙහි දක්වා ඇති පරිදි ගිහියන් විසින් පැවිද්දන්ට ඉටුකළ යුතු යුතුකම් තුනක් ලියා දක්වන්න.
- iii. ගිහි පැවිදි සබඳතාව ශක්තිමත් කිරීමෙන් සමාජ ගැටලු අවම කරගත හැකි ආකාරය පැහැදිලි කරන්න.
07. පහත සඳහන් මාතෘකා අතරින් දෙකකට පමණක් කෙටි සටහන් ලියන්න.
- i. දුටුගැමුණු රජතුමා
- ii. පුරිස දම්ම සාරථී ගුණය
- iii. සජ්ත අපරිහානිය ධර්ම
- iv. විපස්සනා භාවනාව